



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක: 2477424, 2477423, 2477311  
 ෆැක්ස්: 2346257, 2477739  
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය


**නිකුත් කළේ** සංඛ්‍යාත දෙපාර්තමේන්තුව  
**දිනය** 2016/02/23

## 2016 ජනවාරි මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 දෙසැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.2 හි සිට 2016 ජනවාරි මාසයේ දී සියයට -0.7 දක්වා පහළ ගියේය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2015 අනුරූප කාලපරිච්චේදයේ දී පැවති ඉහළ පදනමයි. වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය 2015 දෙසැම්බර් මස වාර්තා වූ සියයට 3.8 හි සිට 2016 ජනවාරි මස දී සියයට 2.9 දක්වා පහළ ගියේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015 දෙසැම්බර් සිට 2016 ජනවාරි දක්වා සියයට 1.1 කින් පහළ ගියේය. ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් කාණ්ඩයේ අයිතමයන්හි මිල ගණන් පහළ යාම, දර්ශකයේ මෙම මාසික පහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. එළවළු, අමු මිරිස්, දෙහි, ලොකු එෑනූ, අර්තාපල් සහ පොල් මිල ගණන් මෙම මාසය තුළ දී පහළ ගියේය. මේ අතර, නැවුම් මත්ස්‍ය, කරවල, ඇතැම් පළතුරු වර්ග සහ බිත්තර මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේය. මධ්‍යසාර පාන, දුම්කොළ හා මත්ද්‍රව්‍ය; රෙදිපිළි හා පාවහන් උපකාණ්ඩවල මිල ගණන් ද 2016 ජනවාරි මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර ප්‍රවාහන උපකාණ්ඩයේ මිල ගණන් මාසය තුළ දී පහළ ගියේය. නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ ඒකක නඩත්තුව; සෞඛ්‍ය; සන්නිවේදන; විනෝදාත්මක හා සංස්කෘතික; අධ්‍යාපන; ආපනශාලා හා හෝටල් සහ

විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩවල මිල ගණන් මෙම මාසය තුළ නොවෙනස්ව පැවතිණි.



ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි හැසිරීම  
පදනම : 2013 = 100

වසර	මාසය	දර්ශක අගය	මාසික % වෙනස	ලක්ෂ්‍යමය % වෙනස	වාර්ෂික සාමාන්‍ය % වෙනස
2014	ජනවාරි	103.1			
	පෙබරවාරි	103.0	-0.1		
	මාර්තු	103.2	0.2		
	අප්‍රේල්	104.1	0.9		
	මැයි	104.9	0.8		
	ජූනි	106.2	1.2		
	ජූලි	107.0	0.8		
	අගෝස්තු	106.4	-0.6		
	සැප්තැම්බර්	106.4	0.0		
	ඔක්තෝබර්	106.0	-0.4		
	නොවැම්බර්	106.9	0.8		
	දෙසැම්බර්	108.6	1.6		
2015	ජනවාරි	112.8	3.9	9.4	
	පෙබරවාරි	108.9	-3.5	5.7	
	මාර්තු	107.6	-1.2	4.3	
	අප්‍රේල්	107.0	-0.6	2.8	
	මැයි	108.0	0.9	3.0	
	ජූනි	109.1	1.0	2.7	
	ජූලි	108.9	-0.2	1.8	
	අගෝස්තු	108.4	-0.5	1.9	
	සැප්තැම්බර්	108.4	0.0	1.9	
	ඔක්තෝබර්	109.2	0.7	3.0	
	නොවැම්බර්	112.0	2.6	4.8	
	දෙසැම්බර්	113.2	1.1	4.2	3.8
2016	ජනවාරි	112.0	-1.1	-0.7	2.9

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව